

මොරතා විකිත්සාව පිළිබඳ සංක්ෂීප්ත විග්‍රහයක්

පූජ්‍ය ගොම්ල ගණාලංකාර හිමි

හැදින්වීම

බෙංධ්‍ය මූලධර්ම හා කුමඩිල්ප පදනම් කරගත් මතෝවිකිත්සක කුමවේද පිළිබඳ ව තුතන ලෝකයේ විද්‍යාත්මක හා වෘත්තිකයන් අතර සුවිශේෂ අවධානයක් යොමුවෙමින් පවතියි. ක්‍රිස්තු පූර්ව හය වන සියවසේ ලොව පහළ වූ ශේෂ්යිතම ගාස්ත්‍රවරයා ලෙස බුදුන් වහන්සේ සත්වයා මුහුණ දෙන කායික, මානසික, සමාජීය හා විත්තවෙිග ගැටුප පිළිබඳ ව ගැඹුරින් හා සියුම් ව අවබෝධ කරගත් අතර එම ගැටුපවලින් මිදීමේ මාරුගය ද පෙන්වා දෙන ලදී. එම දේශනාවන් හා කුමඩිල්ප හාවිතය සාමාන්‍ය පෘථිජ්‍යන ජීවිතයක සංවර්ධනය හා යහපැවැත්ම සඳහාන් ලොකිතත්වය ඉක්මවා ගොස් නිරවාණය අවබෝධ කිරීම සඳහාන් හේතු වන බව අව්‍යාපිත ය. සියවසේ විසිපහකටත් අධික ඉතිහාසයක් පුරාවට එම කුමවේදය ඔස්සේ ලොකික ලොකාන්තර සැනසීම ලබා ගත් පිරිස මෙතකැයි කිව නො හැකි තරම් ය.

බුදුන් වහන්සේගේ උපදේශන හා මතෝවිකිත්සන කුමවේද අතුරින් තුතන ලෝකයේ කිසිදු ආගමික හෝ සාමයික ගැටුපකින් තොර ව ජනප්‍රිය ව පැතිර යන්නේ සතිය පදනම් කරගත් මානසික සංස්කෘතිය දියුණු කිරීමේ කුමවේදය යි. එහෙයින් ම ඒ මත පදනම් වූ මතෝවිකිත්සන කුමවේදයන් පිළිබඳ ව පර්යේෂණ කිරීම, බව න්‍යාය රාමු හඳුන්වා දීම හා ඒවා සායනික අරමුණු සඳහා හාවිත කිරීම 20 වන සියවසේ මුල් හාගයේ සිට දැකශගත හැකි සුවිශේෂී නැමුණුවකි. එය ආසියාතික රටවල මෙන් ම බවහිර යුරෝපීය හා ඇමරිකානු රටවල ද එක සේ ප්‍රවලිත වූ බව දැකිය හැකි ය.

ඒ අනුව මෙම අධ්‍යනයෙයේ අරමුණ වන්නේ එසේ සංවර්ධනය කරන ලද හා සාර්ථක ව හාවිතයේ පවතින මතෝවිකිත්සන කුමවේදයක් වන මොරතා විකිත්සාව සහ එහි හාවිතය පිළිබඳ විග්‍රහයක් ඉදිරිපත් කිරීම යි. මෙහි දී 'සතිය පදනම් කරගත් මතෝවිකිත්සක කුම සංවර්ධනය, මොරතා විකිත්සාව සහ එහි ඉතිහාසය, කාංසාව හා විත්තවෙිග ස්වභාවයක් ලෙස පිළිගැනුම, මොරතා විකිත්සාවේ අරමුණු සහ ක්‍රියාවලිය, මොරතා විකිත්සාවේ ප්‍රතිකාරාත්මක පියවර, මොරතා විකිත්සාවේ ගැටුප හා සීමාකම්' යන තේමා හය ඔස්සේ කරුණු විග්‍රහ කෙරෙයි.

සතිය සහ සතිය පදනම් කරගත් මනෝවිකිත්සන ක්‍රම

ලෝකයේ බොහෝ සත්වයන් වර්තමාන මොහොත පිළිබඳ සිහියෙන් ක්‍රියා කරන්නේ නො වෙති. සතිමත් හාටයෙන් තොර වූවෝ කළ යුත්ත නො කළ යුත්ත තොරාගැනීමෙහි ලා දුර්වල වෙති. තීරණ ගැනීමට අවශ්‍ය ස්ථානයන්හි වික්මිප්ත වූවෝ වෙති. වර්තමාන ලෝකයේ සංකීරණ හාටය තුළ සතිමත් බව බෙහෙවින් ම ගිලිහි ගොස් ඇතැයි සිතිය හැකි ය. නිරන්තරයෙන් ම මිනිසා අතිත අනාගත සිතුවිල අතර දේශීලනය වෙමින් ඉතා වැඩි කාලයක් ගත කරන අතර වර්තමාන මොහොතේ තමා කරන, කියන, හෝ තම කය තුළ සිදු වන ක්‍රියාවලින් පිළිබඳ ව අසතිමත් ව ක්‍රියා කරනු දැකිය හැකි ය. පුද්ගලයා තුළ හා සමාජයේ ගැටුපු උත්සන්න වීම සඳහාත් විවිධ මානසික කායික රෝග උත්සන්න වීම සඳහාත් අසතිය ප්‍රබල හේතුවක් ලෙස දැක්විය හැකි ය.

සතිප්‍රවිධාන ක්‍රමවේදය පදනම් කරගත් මනෝවිකිත්සන ක්‍රමවේද රාජියක් ම ලෝකය තුළ හාවිත කෙරෙමින් පවතියි. මනෝවිකිත්සනයෙහි ලා එම ක්‍රමවේද හාවිතය පිළිබඳ ව අදාළ මනෝවිකිත්සකවරුන්, වෙද්‍යවරුන්, පරේද්‍යකයන් හා රෝගීන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිකාරාත්මක හා පරේද්‍යණ වාර්තාවලින් ජ්‍යෙෂ්ඨ සාර්ථකත්වය ද පෙන්වුම් කොට තිබේ.

මනෝවේදය ඔලාෆ් ඒ දිතරගේ (Olaf G. Deatherage) සටහන් කර ඇති ප්‍රතිකාර වාර්තා අනුව ඔහු කැනඩාවේ බ්‍රිටිෂ කොලොම්බියාවල මානසික ආබාධ සහිත වූවන්ට මනෝවිකිත්සක ප්‍රතිකාර කරන අතරතුර බොද්ධ සතිප්‍රවිධාන ක්‍රමය යොදාගෙන ඇත. නිදුසුනක් ලෙස, අවු. 27ක් වයසැකි විෂාදිය ලක්ෂණ සහිත වැන්දුම් කාන්තාවක සඳහා මෙම ක්‍රමය ඉතා සාර්ථක ව යොදාගත් බව ඔහු වාර්තා කරයි. සතිප්‍රවිධාන ක්‍රමය අනුව තමන්ගේ සිතුවිලිවල ස්වභාවය තමන් විසින් ම නිරික්ෂණය කොට අවබෝධ කර ගැනීමට සැලැස්වීම මෙහි දී සිදු කර ඇත (පේමරතන හිමි, 2010: 158).

ඇමරිකානු මනෝවිද්‍යායුවරියක වන මාර්ෂා ලයින්හැම් (Marsha M. Linehan, 1943-) විසින් පොරුෂ විකෘතිකා සහිත වූවන්ගේ වර්යා සකස් කිරීම සඳහා 1980 දී සංවර්ධනය කරන ලද "Dialectical Behaviour Therapy" ක්‍රමය ද සතිය පදනම් කරගත්තකි. එහි දී මූලික ව සිතිය පිහිටුවා ගැනීමේ හැකියාව සහ විත්තවේග හඳුනාගෙන නියාමනය කිරීමේ හැකියාව ගොඩනගයි. Acceptance and commitment therapy (ACT) ප්‍රතිකාර ක්‍රමය ප්‍රජානන වර්යාවාදී විකිත්සාවේ ගාබාවක් ලෙස Steven C. Hayes සහ පිරිස විසින් 1980 දී සංවර්ධනය කරන ලදී. එය ද මූලික වශයෙන් සතිය පදනම් කරගෙන සිතට පහළ වන හැඟීම් සිතුවිල හා විත්තරුප දැකීමේ හැකියාව පූහුණු කරයි. පුද්ගල අද්දැකීම් උපේක්ෂාවෙන් පිළිගැනීම, මනසේ නම්‍යයිලි බවක් ගොඩනැගීමට කටයුතු කිරීම එම ප්‍රතිකාරයේ දී සිදුවෙයි.

ඡපන් ජාතික යොම්බොතේ ඉෂින් (Yoshimoto Ishin, 1916-1988) විසින් සංවර්ධනය කරන ලද බොද්ධ හාවනාව මූලික කරගත් ප්‍රතිකාර ක්‍රමයකි නයිකන්

විකිත්සාව (naikan therapy). මුල් කාලයේ ව්‍යාපාරිකයෙකු වූ ඔහු ජ්‍යානයේ ජෝදො සින්ෂු (Jōdo Shinshū) බොද්ධ තිකායේ ඉගැන්වන හාටනා ක්‍රම ප්‍රහුණු කොට පසු ව සාමාන්‍ය මිතිසුන්ට යෝග්‍ය සරල හාටනා ක්‍රම හඳුන්වාදුණි. පසු ව 1950 දී ඔහු ඒ ආගුයෙන් ආත්ම විඛ්‍යාසය බිඳුවැටීම, අත්තරපුද්ගල සබඳතා අවුල් වීම, මත්පැන් ආදියට ඇබැඩිවීම වැනි ගැටලු සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ක්‍රමයක් සංවර්ධනය කළ අතර එය “නයිකන් රෙරජි” නමින් හැඳින් වීය. මෙහි “නයි” යනු විත්තාහ්‍යන්තරය යන අදහස දෙන අතර “කන්” යනු ව්‍යුත්‍යා බැලීම සි. නයිකන් යන්නෙහි සරල අරථය තමාගේ (විත්ත) ‘අහ්‍යන්තරය බැලීම’ යන්න සි.

සතිය පදනම් කරගත් ආතති සමනය (Mindfulness Based Stress Reduction (MBSR)) ඇමරිකාවේ මැසවුසේට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මත්ත්විකිත්සකවරයා වූ ජෝන් කබත් සින් (Jon Kabat-Zinn, 1944-) විසින් සංවර්ධනය කරන ලද ක්‍රමයකි. මේ මගින් සතිය පිහිටුවීමේ ක්‍රම ඔස්සේ මානසික පිඩිනයන් සමනය කරයි. ආතතිය, කාංසාව, විෂාදය වැනි මානසික තත්ත්වයන්ට මෙන් ම පිළිකා හා ඒවිස්, හඳු රෝග වැනි කායික තත්ත්වයන් සහිත පුද්ගලයන්ගේ මානසික සංවර්ධනය සඳහා ද ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදාගතියි. කබත් සින්ගේ වාර්තා අනුව 1979 සිට 2000 වර්ෂය දක්වා කාලය තුළ මැසවුසේට්ස් විශ්වවිද්‍යාලයේ 17,000 අධික පිරිසක් මෙමගින් ප්‍රතිකාර ලබා ඇත (පේරතන හිමි, 2010: 171).

ප්‍රජානන මත්ත්විකිත්සාවේ ගාබාවක් වන සතිය පදනම් කරගත් ප්‍රජානන විකිත්සාව (Mindfulness Based Cognitive Therapy (MBCT)) විභාදීය රෝගීන්ගේ මානසික තත්ත්වය නාගා සිටුවීමට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී ඇතේ. එය සතිය දියුණු කිරීමෙන් රෝගියා විසින් ම සාණාත්මක සිතුවීලි හඳුනාගැනීමේ ක්‍රමයකි. මේ වැනි මත්ත්විකිත්සක ක්‍රමවලට අමතර ව බොද්ධ හාටනාව හා සතිපථාන හාටනා ක්‍රම විවිධ කායික රෝග තත්ත්වයන් අවම කිරීමටත්, රෝගීන්ගේ ගරීරයේ ප්‍රතිදේහ ගක්තිය වර්ධනය කිරීමෙන් කායික රෝග සමනයටත් ප්‍රායෝගික ව යොදාගත හැකි බව විද්‍යාත්මක පර්යේෂණ මගින් පෙන්වා දී ඇතේ.

මොරිතා විකිත්සාව සහ එහි ඉතිහාසය

ඡ්‍යාන් ජාතික සායනික මත්ත්වෙවද්‍යවරයෙකු වූ ජෝමෝ මොරිතා (Shoma Morita, 1874-1938) විසින් සංවර්ධනය කරන ලද මොරිතා ප්‍රතිකාරය (Morita therapy) බොද්ධ හාටනා ක්‍රම මූලික කොටගෙන ගොඩනැගුණු මත්ත්ප්‍රතිකාර ක්‍රමයන් අතර මූල් කාලීන තුවක් වෙයි. මෙය එහි අන්තර්ගත නායාය හා ක්‍රමවේද අනුව experiential, bed rest, non-discursive, work therapy යන නම්වලින් ද හැඳින්වෙයි (Chang, 2012). මත්ත්විශ්ලේෂණවාදයේ ප්‍රාරම්භකයා වන සිග්මන් ගෞයිඩ් වැනි මත්ත්විද්‍යාලුයන්, මත්ත්වෙවද්‍යවරුන් ඇමෙරිකාව තුළ විවිධ මත්ත්ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීම ආරම්භ කරන ලද මෙම අවධියේ දී ම ජ්‍යානය තුළ බොද්ධ ක්‍රමයිල්ප හවිත කරමින් මත්ත්ප්‍රතිකාර ක්‍රම පර්යේෂණයට ලක් කිරීම සුවිශේෂ කරුණකි (පේරතන හිමි, 2010: 162). මෙම මොරිතා ප්‍රතිකාරය හා නයිකන් ප්‍රතිකාරය ඒ අතර ප්‍රමුඛ ලෙස හඳුනාගත හැකි ය.

ජෝමර් මොරිනා විසින් 1919 දී සෙන් බුදුදහමේ මූලධර්ම අනුව මෙම ක්‍රමය සංවර්ධනය කරන ලදී. ඔහු විසින් පළ කරන ලද "Nature and Treatment of Nervosity" (1929/1960) ගුන්පයෙන් පසු එනම්, 1960 දැකගෙයෙන් පසු කාංසා මූලික නියුරෝපීය තත්ත්වයන් සඳහා එලදායි ප්‍රතිකාරයක් ලෙස මෙම ක්‍රමය ව්‍යාත් ප්‍රථිල්ව ප පැතිරෙන්නට විය (Ishiyama, 1986). 'shinkeishitsusho' යනුවෙන් ඔහු දක්වන ස්නායු ගැටලු හෙවත් ස්නායු දුෂ්කියාකාරීත්වය සහ කාංසාව සඳහා ප්‍රතිකාරයක් ලෙස සංවර්ධනය කරන ලද මෙය ආරම්භයේ දී කාංසා මූලික රෝගී පුද්ගලයන් කණ්ඩායමකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා ලදී. කාංසා රෝගවලට අමතර ව මත්‍යෝගීක තත්ත්වයන් (psychosomatic conditions) සහ සීමාස්ථ පොරුෂ ගැටලු (borderline cases) වැනි විශාල පරාසයක විහිදුණු නියුරෝපීය මානසික ගැටලු සඳහා යොදාගත හැකි ය.

කාංසාව හා විත්තවේග ස්වභාවයක් ලෙස පිළිගැනුම

ජෝමර් මොරිනා විසින් බුදුදහමේ මූලික සංකල්පයන්හි පිහිටා මෙම ප්‍රතිකාර ක්‍රමය සංවර්ධනය කොට ඇති බව ඔහුගේ ප්‍රකාශන ආගුයෙන් හඳුනාගත හැකි ය. ස්වභාව ධර්මය, සියලු දෙයෙහි පවතින අනිත්‍ය බව, දුක් සහගත බව හා හේතු ප්‍රත්‍යායන් ඇති තැනි විම සිදු වන ආකාරය ආදිය ඔහු ඉස්මතු කොට දක්වයි.

'Morita therapy and the true nature of anxiety-based disorders – Shinkeishitsu' (1998) ගුන්පයේ දී ඔහු සඳහන් කරන පරිදි මරණ බිජා, අපහසුතාවට අකමැත්ත, වැළඳීම සහ මැසිවිලි නැගීම ආදිය පාලනය කළ නො හැකි ස්වභාවික ප්‍රතිචාර සහ විත්තවේග වෙයි. මේ සියලුල ම පහත් බිම් සොයා ගලායන ජලය මෙන් ස්වභාවික ය. එසේ ම පුද්ගලයෙකු ඕනෑමට වඩා තිබා ගැනීමෙන් පසු හිසෙහි බරගතිය, අධික ආහාර ගැනීමෙන් පසු උදරයෙහි අපහසුව, බියවු විවෙක හදවතේ තිගැස්ම ආදිය ද ස්වභාවික ව ම ඇති වෙයි. මේ සැම දෙයක් ම සොබාදහමේ නියමයට අනුව ම කියාත්මක වන අතර එම හේතුවෙන් ස්වභාවයෙන් මිදිය නො හැකි ය. ඒ නිසා අවශ්‍ය වන්නේ මෙම සොබා දහමේ ස්වභාවයට එකා වීම සි (Morita, 1998:19). ඒ අනුව මෙම ස්වභාවය ඉක්ම්වීමට වඩා යථාර්ථය පිළිගනීමින් රට උපේක්ෂාවෙන් මුහුණ දීම මෙම ප්‍රතිකාරයේ දී අගය කරයි.

මීට සමාන්තර ව විත්තවේග හෙවත් හැගීම් ද ස්වභාවික කියාවලියක් ලෙස මොරිනාවේ දී හඳුනාගනියි. එහි වැරදි හෝ නිවැරදි විත්තවේග නොමැති ය. එය ම ප්‍රජානතික, ජ්වල්විද්‍යාත්මක ප්‍රතිචාර රටා හා සමාජය සාධකයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වෙයි. සිතුවිලි හා වර්යාව පාලනය කළ හැකි වුවත් විත්තවේගාත්මක ප්‍රතිචාරයන් ක්ෂේමික ව වේතනාත්මක ව පාලන කිරීම ඉතා දුෂ්කර වෙයි. එහෙයින් මොරිනා විකිත්සකයන්ට අනුව එසේ බලයෙන් පාලනය කිරීමට උත්සාහ කිරීමෙන් මානසික අපහසුවක් ඇති වෙයි. ඒ අනුව මොරිනා විකිත්සකයේ කාංසාව යටපත් කිරීමක් හෝ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් අපේක්ෂා නො කරති (Ishiyama, 1986).

මොරිනා විකිත්සාවේ අරමුණු සහ ක්‍රියාවලිය

මොරිනා විකිත්සාවේ අරමුණු අතර ප්‍රමුඛ කරුණු කිහිපයක් වෙයි. එනම්, සාධක හඳුනාගැනීම, ස්වාභාවයට/ ස්වාභාවිකත්වයට අනුකූල/ එකග වීම, වර්තමාන මොහොත පිළිබඳ අවධානය, ස්වයංසිද්ධ හෙවත් සිය කැමැත්තෙන් කරන (spontaneous) ක්‍රියාකාරකම් ඉහළ නැවීම, තමා පිළිබඳ පූර්ව නියුක්තිය (preoccupation) අවම කිරීම, විත්තවේග සහ මතෝභාවයන්ට බාධා කිරීම බැහැර කිරීම, වට්නාකම් විනිශ්චය නැවැත්වීම, නිහතමානි මනසක් සංවර්ධනය කිරීම ආදිය ඒ අතර වෙයි. ඒ අනුව තත්ත්වයන් පවතින ස්වභාවයෙන් දැකීම හා උපේක්ෂාවෙන් ර්ව මුහුණ දීම මෙහි දී ඉස්මතු කෙරෙයි.

පෝමෝ මොරිනාගේ ප්‍රතිකාර ක්‍රමය මූලික ව ම *shinkeishitsnho* හෙවත් ස්නායු දුෂ්ක්‍රියාකාරී තත්ත්වය පදනම් වූ කාංසා රෝහින් සඳහා ය. මෙම තත්ත්වය ආකස්මික ව, ක්ෂේක ව ඇති වන්තක් නො වන අතර එය ස්නායු වකිත නැඹුරු ව, අධික සංවේදී බව, ඉගෙනුම සහ පූරුද්දක් බවට පත් ප්‍රජානන රටා ආදි තත්ත්වයන් සමුහයකගේ එකතුවක් ලෙස වර්ධනය වෙයි. එනම්, පූද්ගලයාගේ මානසික පුරුෂාධිත්වය ප්‍රජානනය, වර්යාව හා ආකල්ප යන බහුවිධ සාධකයන්ගේ එකතුවක ප්‍රතිඵලයක් ලෙස එය අර්ථ දැක්විය හැකි ය (Ishiyama, 1986). එහෙහින් මොරිනා ප්‍රතිකාරයේ අරමුණ වන්තන් ස්නායුක තත්ත්වය ඉවත් කිරීම නො වන අතර ස්වාලාභියාගේ දුෂ්ක්‍රියාකාරී ප්‍රජානනය සහ වර්යා රටාව සංස්කරණය කොට එ මගින් නිෂ්ප්‍රයෝග්‍යන ස්වයං වින්තන නැඹුරුව අවම කිරීමට කටයුතු කිරීම යි.

ප්‍රතිකාරයේ දී ස්වාලාභියාට තමාගේ ස්නායුක සංවේදී බව හා කාංසා නැඹුරුව පිළිගැනීමට උන්ත්දු කරවේ. නමුත් එය පූද්ගලයාගේ දුර්වලතාවක් ලෙස නො ව යථාර්ථවාදී ප්‍රතික්‍රියාවක් සිදු කිරීමේ පියවරක් ලෙස එසේ පිළිගැනීම සිදු කරයි. ඒ අනුව මොරිනා ප්‍රතිකාරය මගින් ස්වාලාභියාගේ කාංසාව සහ ස්නායු වකිත නැඹුරුව මුලිනුප්‍රමා දැමීමක් සිදු නො වන අතර ර්ව ප්‍රතිවිරුද්ධ ව ක්‍රියාත්මක විය හැකි අක්‍රිය ගුණාග ක්‍රියාකාරීවට පත් කිරීම සිදු කරයි (Ishiyama, 1986).

සතිය පිහිටුවීම මෙහි මූලික ක්‍රමවේදයකි. ප්‍රතිකාර ක්‍රියාවලියේ දී පූද්ගලයාට මේ මොහොත පිළිබඳ සිහියෙන් සිටීමටත් ඒ ඒ අවස්ථාවේ එළඟ සිටින මානසික හෝ කායික අද්දැකීම උපේක්ෂාවෙන් නිරික්ෂණය කිරීමටත් ප්‍රහුණු කරයි. “වර්තමාන මොහොත පිළිබඳ උපද්‍රවාගත් සිහිය (සතිය) පදනම් කරගෙන තමන්ට පාලනය කළ හැකි දේත් නො හැකි දේත් හඳුනාගෙන ඒ කෙරෙහි ඇලීම් සහිත බලාපොරොත්තු නො තබා අද්දැකීම්වලට මුහුණ දීමේ හැකියාව දියුණු කරයි. ඒ අනුව අභ්‍යන්තර මානසික හැඟීම්වල සහ සිතිවිලිවල කැළඹිලි හමු වේ නො සැලී ඒවා උපේක්ෂාවෙන් පිළිගෙන සැබැඳු යථාර්ථයට සම්පත තම වර්යාව මොහොය්වීමට හැකියාව ලැබේ.”(පේමරතන හිමි, 2010: 163).

මොරිනා විකිත්සාවේ ප්‍රතිකාරාත්මක පියවර

වර්තමාන ජ්‍යාවාත්ත් මොරිනා ප්‍රතිකාර ක්‍රමය ව්‍යුහාත්මක හේවාසික ප්‍රතිකාර (structured residential treatment), සහයෝගී කණ්ඩායම් මාර්ගෝපදේශනය

(supportive group guidance), මගපෙන්වීම් සහිත බාහිර රෝගී ප්‍රතිකාර (directive outpatient therapy), ලිපි තුවමාරු හෙවත් අනුරූපක මාර්ගෝපදේශනය (correspondence guidance) සහ දිනපොත් විවරණ මගපෙන්වීම් ක්‍රමය (guidance through diary commentaries) ආදි විවිධ ආකාරයන්ගෙන් ක්‍රියාත්මක වෙයි (Ishiyama, 1986). එමෙන් ම වර්තමානයේ දී මොරිතා මූලික කරගත් ප්‍රජානන විකිත්සක ප්‍රතිකාර ක්‍රම කෙරෙහි ද බටහිර මෙන්විකිත්සකයන්ගේ අවධානය යොමු වෙමින් පවතියි. මෙහි දී සාකච්ඡා කෙරෙනුයේ ව්‍යුහාත්මක නේවාසික ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය යි.

මොරිතා විකිත්සාවේ ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය ලෙස හඳුන්වාදිය හැක්කේ ව්‍යුහාත්මක නේවාසික ප්‍රතිකාර ක්‍රමය යි. පූර්ණ නේවාසික කාල පරිච්ඡේදයක් වන මෙය සාමාන්‍යයෙන් පියවර හතරකට බෙදා සාකච්ඡා කළ හැකි ය. එ නම්,

- පූර්ණ විවේකි (absolute bed rest)
- අර්ථ විවේකි (partial bed rest/ light work)
- අර්ථ ක්‍රියාකාරී (partial work/ demanding work)
- පූර්ණ ක්‍රියාකාරී (full work/ social reintegration)

වශයෙන් (Ishiyama, 1986). එසේ අවධි හතරක් තුළ ක්‍රමානුකූල ව සංක්‍රමණය වීමෙන් සේවාලාභියා හට වඩාත් සම්බර ලෙස අභ්‍යන්තර හා බාහිර තත්ත්වයන් පිළිබඳ මතා අවධානයක් හා අවදීමත් හාවයක් වර්ධනය කර ගැනීමට හැකිවෙයි.

ප්‍රතිකාරාත්මක ක්‍රියාවලියේ පළමු පියවරේ දී දැක් සේ කාංසාවට හා දුෂ්ක්‍රියාකාරී තත්ත්වයට පත් සේවාලාභියා පූර්ණ වශයෙන් විවේකි පරිසරයක රඳවා තබයි. පූදෙකකළාව වෙන් වූ කාමරයක කාලය ගත කළ යුතු ඔහු බාහිර පරිසරය හා සියලු සම්බන්ධතාවලින් ඉවත් විය යුතු ය. ගුවන්විදුලියට සවන් දීම, රුපවාහිනී නැරඹීම, දුරකතන සංවාද, අන්තර්ජාල පරිහරණය, පොත් කියවීම, අමුත්තන් හමුවීම, කය වෙහෙසවා සිදු කරන ගෙවතු වශයෙන් වැනි වෙනත් කාර්යන් අඩි අත්‍යුතු තොනා වන්නා වූ සියලු ම කායික, මානසික ක්‍රියාවලින් වියුක්ත වන සේවාලාභියා විවේක සැවයෙන් කළේගෙවයි. නමුත් එම කාලය තුළ විකිත්සකවරයා සමග නිරන්තර හා සහයෝගී සම්බන්ධතාව පවත්වාගෙන යැම සිදු කරයි. එසේ වුවත් එය ද ඉතා සීමිත වන, කිසිදු දෙයක් සඳහා මෙහෙයවීමින් තොර සම්බන්ධතාවයකි. ගැටුව මෙන් ම එහි විසඳුම ද පවතින්නේ තමන් තුළ ම බව සේවාලාභියාට ඒන්තු ගන්වයි (Chang, 2012).

සැබැවින් ම මෙහි දී සිදුවන්නේ ක්‍රමක් ද යන්න විමසා බැලිය යුතු ය. නිරෝගී ව සිටි පුද්ගලයා කාංසාවට හෝ ආත්‍යියට හෝ විෂාදුයට හෝ වෙනත් අසාමාන්‍ය තත්ත්වයකට හෝ පත්වීම අන්තරුක ව සිදුවන්නක් ලෙස තිගමනය කළ තොනා හැකි ය. එ වැනි තත්ත්වයකට යමෙක් පත් වන්නේ නම් රේට සාජ්‍ර ව ම පාරිසරික

(සමාජ) හා පුද්ගල සාධක බලපායි. පවතින සමාජයේ සංකීරණතා හා සංකීරණ සම්බන්ධතා ගැටීම හේතුවෙන් සිදු වන තත්ත්වයන් දරාගත නො හැකි වන කළේහි පුද්ගලයා ස්වාභාවික ව ම කාංසාවට පත්වෙයි. අසාමාන්‍ය වර්යාවන් ප්‍රකට කරයි. 'නියුරෝසිය තත්ත්වයක් යනු පුද්ගලයාගේ ආවේදන හෙවත් විත්තවේග සහ අදහස්, ආකල්පයන්හි සංකීරණ වියවුල් බවති. විශේෂයෙන් ම කාංසාවට පත්වීමේ දී පුද්ගලයාගේ විත්තවේග හා අදහස් සාණාත්මක බවට පෙරලීමක් සිදුවෙයි' (Chang, 2012). තාරකික, බුද්ධිමය වින්තනය හිත වෙයි. ඒ තුළ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ සියලු ම අංශයන්හි කඩා වැටීමක් සිදු වෙයි.

මොරිතා ප්‍රතිකාරයේ පළමු පියවරේ දී සිදු කරන්නේ මෙම බාහිර උත්තේත්තයන් සම්පූර්ණයෙන් ම පාහේ අඩාල කිරීම සි. බාහිර බාධාවන් අතිශයින් අවම වූ කළේහි පුද්ගලයා ස්වභාවයෙන් ම පාහේ ස්වයං සංවේදී බවකට පත් වන අතර වෙනත් කාර්යක් නොමැති බැවින් අන්තර මානසික ක්‍රියාකාරීත්වය කෙරෙහි අවධානය යොමු වෙයි. මෙසේ කිසිදු සම්බන්ධයක් නොමැති ව පුදෙකලාව සිටීමෙන් සේවාලාභියාගේ රෝග තත්ත්වය තවත් උග්‍ර විය හැකි බව ඇත්තමේකු තර්ක කළ හැකි ය. නමුත් විකිත්සකවරයා සමඟ පවත්වන නිරන්තර සහයෝගී සම්බන්ධතාවය නිසා එ වැනි තත්ත්වයක් ඇති නො වීමට විකිත්සකවරයා කටයුතු කරයි.

'මෙම පළමු පියවර සතියක් පමණ දිගු විවේකි අවධියක් වෙයි. දෙනික ව ඇති වන ආතතියෙන් මිදි, කායික මානසික අවවේකි බවින් තොර ව, අභ්‍යන්තර මානසික සට්ටනවලින් මිදි නිකරුණේ කාලය ගතවන අතර අවසානයේ දී අත්‍යිය බව ද රෝගියා හට කරදරකාරී ස්වභාවයක් ඇති කරයි. ඉන් පසු සරල කායික ක්‍රියා කාරකම් ඔස්සේ අත්‍යිය බවින් මිදි නව අවධානයක් ඇති කර ගැනීමට දැඩි රුවිකත්වයක් ඇති වෙයි' (Ishiyama, 1986). මෙම අතරතුර කාලයේ දී තමා පිළිබඳ ව හා තමා තුළ සිදු වන ක්‍රියාවලින් පිළිබඳ ව දැඩි අවධානයෙන් (සතිමත් බවින්) කටයුතු කිරීමට සේවාලාභියා යොමු කරයි. එමෙන් ම 'සේවාලාභියාගේ දෙනික ක්‍රියාකාරකම් සහ වින්තනය නියාමනය කිරීම සඳහා දිනපොත් සටහන් ලිවීමේ කුමවේදය හාවිත කෙරෙන අතර විකිත්සකවරයා විසින් ර්ව පසුපෙළ්ඨන සැපයීම හා මෝරිතා මග පෙන්වීම ලබා දීම සිදු කරනු ලබයි' (Ishiyama, 1986).

සේවාලාභියා දෙවන පියවරට එළඹිමේ දී කුමයෙන් පුදෙකලා පරිසරයෙන් මිදි බැහැරට පැමිණ සංකීරණ නො වූ ක්‍රියාකාරකම වෙත යොමු වෙයි. නිදුසුනක් ලෙස සක්මන් කිරීම, පස් ස්පර්ශ කිරීම, ගෙවත්තේ ස්වාභාවික සංසිද්ධීන් නිරික්ෂණය කිරීම, වෙනත් රෝගීන් බැලීම, බිම පිරිසිදු කිරීම (අතුගැම) වැනි සාමාන්‍ය ගේදාර වැඩ කිරීම ආදිය සිදු කිරීමට යොමු කරවන අතර ඒවා ද ඉතා අවධානයෙන් සිදු කරයි. දින සටහන් ලිවීම ද නොකඩවා කරගෙන යන අතර විකිත්සකවරයාගේ මග පෙන්වීම ලබාදෙයි.

මෙහි තෙවන හා සිවුවන පියවරේ දී ක්‍රියාකාරී බව කුමයෙන් වැඩි කරයි. සංකීරණ ක්‍රියාවන් සඳහා ප්‍රායෝගික අවධානය යොමු කරමින් ක්‍රියා කිරීමට පුහුණු කරයි. මෙම රු කායික ක්‍රියාකාරකම කායික විකිත්සාවක් වන අතර මානසිකවත්

කායිකවත් ගක්ති සම්පන්නව නැගි සිටීම සඳහා එය උපකාරී වෙයි (පේමරතන හිමි, 2010: 163). පැල සිටුවීම හා රකබලා ගැනීම, සුරතල් සතුන් රකබලා ගැනීම, පිරිසිදු කිරීම, කැඩුණු ලි බඩු අලුත්වැඩියා කිරීම, ආහාර පිසීම, විකිත්සාලය සඳහා බඩු ගෙන ඒමට වෙළඳසැල වෙත යැම, රසවිත්දන වැඩිසටහන් සංවිධානය කිරීම, නිරමාණයිලි වැඩ කිරීම ආදි ක්‍රියා කාරකම් එම අවධියේදී සිදු කරයි.

හතරවන සහ අවසන් පියවරේ දී පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයේ ක්‍රියා කාරකම්වලට අනුගත කිරීම සිදු වෙයි. මුල් පියවරවල දී ලැබූ පුහුණුව පදනම් කරගතින් සාමාන්‍ය ජීවිතය තව ජීවිතයක් ලෙස ආරම්භ කිරීම සිදු කරයි (පේමරතන හිමි, 2010: 163). එමගින් පුද්ගලයාට නව වින්තනයකින් යුතු ව සමාජයට මුහුණ දීමත් ජීවිතයේ කටයුතු කරගෙන යාමටත් හැකියාව ලැබේයි. විශේෂයෙන් ම මෙම පියවර නැවත සමාජගත කිරීමේ අදියර (social reintegration stage) ලෙස ද හැඳින්වෙයි. එහි දී හිතිකාවන් වැනි විශේෂ කාංසා රෝග සහිත පුද්ගලයන්ට ඒ ඒ තත්ත්වයන්ට යෝගා වන ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා නිරාවරණය වීම සඳහා අවස්ථාව සැලසීම ද සිදු වෙයි. නිදුසුතක් ලෙස සමාජ හිතිකාවකින් යුතුක් සේවාලාභියෙකු පොදු ප්‍රවාහන සේවාවන් හාවිත කිරීම සඳහා යොමු කිරීම වැනි ක්‍රියාකාරකම් දැකිය හැකි ය.

මෙම ප්‍රතිකාර ක්‍රමයේ දී රෝග ලක්ෂණ සම්පූර්ණයෙන් ම පාහේ ඉවත් නො කර ඒ සමග සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට යෝගා මානසිකත්වය නිරමාණය කිරීම විශේෂත්වයකි. පුරුෂයෙහි ද විස්තර කළ පරිදි කාංසාව ආදි තත්ත්වයන් පුද්ගලාගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී නො යයි. අවශ්‍ය වන්නේ එම සේවාලාභිකත්වය පිළිබඳ යථාර්ථය පිළිගැනීම හා රට මුහුණ දෙමින් දෙනික කාර්යන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානසිකත්වය ගොඩනැගීම යි. මොරිනා විකිත්සාවේ විශේෂත්වය තම එ වැනි මනෝවිද්‍යාත්මක පසුබිමක් නිරමාණය කිරීමට සේවාලාභියා යොමු කිරීම යි. අභ්‍යන්තර මානසික සට්ටනයන් හා කාංසා තත්ත්වයන් ඇති ව්‍යව ද ඒවා සමග සටන් නො කර ඒවාට ඒ ආකාරයෙන් පැවතීමට ඉඩහැර තමාගේ කාර්යන් කරගෙන යාමට දෙරෙය සම්පන්න කරවයි. ඒ අනුව මොරිනා ප්‍රතිකාරයේ සාර්ථකත්වය තීරණය වන්නේ කාංසා රෝග ලක්ෂණ (shinkeishitsu symptoms) ඉවත් වන හෝ යටපත් වන ප්‍රමාණය මත නො ව ඒවා එසේ තිබේ දී ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරගෙන යාමට ඇති ගක්‍රනාව හා දරා ගැනීමේ හැකියාව මත යි.

බොද්ධ සතිපටියාන ක්‍රමයේ දී සිදු වන්නේ ද මිට බෙහෙවින් සමාන තත්ත්වයකි. බුදුරජාණන් වහනසේගේ ධර්මය අනුව පවතින හා සිදු වන තත්ත්වයන් සම්පූර්ණයෙන් වෙනස් කිරීමට නො හැකි බව යථාර්ථය වන අතර එම යථාර්ථය අවබෝධ කර ගැනීමට හා පිළිගැනීමට පුද්ගලයා සමත් විය යුතු ය. නිවන ප්‍රත්‍යාග්‍රහණ කළ ද මෙම හවයේ දී විදිමට සිදු වන දුක්ඛයන්ට එ ලෙසින් ම මුහුණ දීමට සිදු විය හැකි ය. නමුත් දුක් යථාර්ථයක් ලෙස පිළිගත් විට මානසික සමත්තිත බවකින් කටයුතු කළ හැකි අතර අභාමාන්‍ය මානසික තත්ත්වයන් ඇති නො වෙයි.

ගැටළු හා සීමාකම්

මොරිනා විකිත්සාව පුද්ගලික ම කාංසා මූලික රෝග තත්ත්වයන් සඳහා පමණක් සීමා වුවක් වෙයි. එය ඇතැම් විට නියුරෝසීය විෂාදය හා සීමාස්ථ අකුමතා (borderline cases) සඳහා ද ප්‍රතිකාර ක්‍රමයක් ලෙස යොදා ගත හැකි ය. ඒ මෙන් ම සාමාන්‍ය ජ්‍යෙෂ්ඨයේ ඇති වන ගැටළු අනුව උපදේශන අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ද එහි මැදිහත් වීම සීමිත වෙයි. තවද මෙහි ප්‍රධාන විකිත්සක ක්‍රමවේදය වන්නේ නේවාසික ප්‍රතිකාරය සියලුම එහෙත් කාර්ය බහුලත්වය හා සමාජ ක්‍රමයේ සංකීරණත්වය මත නේවාසික ප්‍රතිකාර සඳහා යොමු වීමේ රැවිකත්වය සීමා සහිත වෙයි. අධික වියදමක් දැරීමට සිදු වීම, දිරිස කාලයක් කැප කිරීමට සිදුවීම ආදිය රට හේතුවෙයි. එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා වර්තමාන මොරිනා විකිත්සකවරුන් විසින් බාහිර ප්‍රතිකාර ආදි වෙනත් විකල්ප ක්‍රම හඳුන්වා දීමට උත්සාහ කරන ආකාරය ද දැකිය හැකි ය.

ඇතැම් පර්යේෂකයන්ගේ මතය අනුව මෙම ක්‍රමය ජජානයේ සංස්කෘතිය හා සමාජ ස්ථානයනාය අනුව හැඩිගැසී ඇති අතර එ නිසා ම මෙහි ප්‍රතිකාරාත්මක සම්බන්ධතාව ගුරු සිසු සම්බන්ධතාවක ස්වරූපය ගනියි. ඒ මෙන් ම ඒ මත පදනම් ව සේවාලාභීය විසින් විකිත්සකවරයාගේ අධිකාරී බලයට ගරු කිරීමට ද සිදු වෙයි. මෙම ගැටළු මත පදනම් ව සේවාලාභීයට වඩාත් පහසු හා එලදායි ක්‍රම මස්සේ, සංස්කෘතික බාධා අවම කරගනිමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව පිළිබඳ ව වර්තමාන මොරිනා විකිත්සකවරු හා බටහිර මනොවිකිත්සකවරු පර්යේෂණ සිදු කරති.

සමාලෝචනය

බොංදේ හාවනා ක්‍රම හා දිරශනය මූලික කරගත් මනොවිකිත්සක ක්‍රමවේද බිජි විම විසිවන සියවසේ මූල් හාගේ සිට ම සිදු විය. ඒ වැනි ප්‍රතිකාර ක්‍රම අතර ජපන් සම්භවයක් සහිත මොරිනා විකිත්සාව සුවිශේෂී හා ප්‍රායෝගික ප්‍රතිකාර ක්‍රමයකි. බුදු දහම අනුව ද දුක ස්වභාවයක් වන අතර එය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කළ යුතු ය. මොරිනා විකිත්සාව අනුව ද කාංසාව හා විත්තවේගීමය තත්ත්වයන් ජ්‍යෙෂ්ඨ කාලය තුළ ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකට මුහුණ දීමට සිදුවන තත්ත්වයන් වන අතර ඒ සමග නො ගැටී කටයුතු කරගෙන යාමට දෙරෙය ඇති කරයි. ඒ සඳහා ක්‍රියාත්මක කෙරෙන නේවාසික ප්‍රතිකාර සැලැස්ම ද ඉතා සංවිධිත හා ව්‍යුහාත්මක අයුරින් ක්‍රියාත්මක වෙයි. පියවර හතරක් මස්සේ ක්‍රියාත්මක වන එම නේවාසික ප්‍රතිකාර ක්‍රමය සේවාලාභීය තුළ සැබැඳු වෙනසක් ඇති කිරීමට යෝගා අයුරින් ක්‍රියාත්මක වෙයි. ඒ අනුව මොරිනා විකිත්සාව කාංසා මූලික නියුරෝසීය මානසික රෝග තත්ත්වයන් සඳහා ඉතා ප්‍රායෝගික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අයය කළ හැකි ය.

ආර්ථික ගුන්ථ නාමාවලිය

පේරෝතන හිමි, සූරක්කලමේ. (2010). බෙංද මනෝවිද්‍යාව, කොළඹ: දියාවංස ජයකොට් සහ සමාගම.

Chang, Suk C. (2012). **"Morita Therapy: The Psychotherapy Guidebook"** edited by Richie Herink and Paul R. Herink. Last modified 2012, <http://www.freepsychotherapybooks.org>

Ishiyama, F.I. (1986). **"Morita Therapy: Its basic features and cognitive intervention for anxiety treatment"**. *Psychotherapy Theory Research and Practice* Volume 23/ Fall 1986/ Number 3. Retrieved from <https://www.researchgate.net/publication/23256416> on 13 February 2018

Morita, Shoma. (1998). **Morita therapy and the true nature of anxiety-based disorders (Shinkeishitsu)**, Albany: State University of New York Press.

Matsumi, J.T. (2004). **Japanese Forms of Psychotherapy: Naikan Therapy and Morita Therapy. Handbook of Culture, Therapy, and Healing** edited by U.P. Gielen, J.M. Fish and J.G. Draguns. London: Lawrence Erlbaum Associates Publishers. Retrieved from <https://books.google.lk/> on 20.12.2018.